

## [05] වෘත්තීය ක්ලමත කළමනාකරණ කුම

---

චි. ඉ. මධුජානී, පි. කේ. ඩී. එස්. කුමාරී, කේ. එස්. එල්. ගුණසේන,  
එම්. එච්. වී. එන්. සිල්වා

---

### භැදින්වීම

වර්තමාන සමාජයේ ජීවත් වන බොහෝමයක් පුද්ගලයන් තුළ දැවෙන ප්‍රයෝගක් ලෙස ආත්තිය හැදින්වීමට පූර්වන. ආත්තිය හේතු කොට ගෙන පුද්ගලයාගේ ගාරීරික හා මානසික තත්ත්වයට ධනාත්මකව මෙන්ම සාමාන්‍යමකවද බලපැළමක් ඇති කරනු ලබයි. මේ අතරින් වෘත්තීය ක්ලමතය වඩා වැදගත් වන අතර එය ඉතා සීසුයෙන් සමාජය හා වැඩිනීම වෙලා ගනිමින් පවතී. වෘත්තීය ක්ලමතය යනු සංවිධානයක සේවකයන්ට රැකියාව කරගෙන යාම සඳහා අවශ්‍යවන හැකියාව, දැක්ෂතාවය හා කුසලතා අදාළ අවශ්‍යතාවයට අනුව නොගැලීමේ මත ඇතිවන ගාරීරික හා භාවාත්මක අහිතකර තත්ත්වයන් වේ (Braaten, 2000). වෘත්තීය ක්ලමතය සංවිධානයක සේවකයන්ගේ කාර්යාලුවලට අහිතකර ලෙස බලපානු ලබන බව Fernando සහ අන් අය (2010) පෙන්වා දී ඇත.

මෙම ක්ලමතය හා ක්ලමත කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන අතර මෙම ලිපිය තුළින් වෘත්තීය ක්ලමතය යනු කුමක්ද? එහි ධනාත්මක හා සාමාන්‍යමක පැනිකඩ විශේෂයෙන්ම ක්ලමත කළමනාකරණය සඳහා භාවිතා කරන ගිල්ප කුම පිළිබඳව විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරයි. Feldman (1996) ට අනුව පුද්ගලයා තුළ නොසන්සුන් හාවයන් හෝ අපහසුතාවයක් ඇති කරවන ඕනෑම සිද්ධියක් අවස්ථාවක් මානසික ආත්තිය නම වේ. එකම අවස්ථාවක් මෙන්ම සිද්ධියක් එක් පුද්ගලයෙකුට මානසික ආත්තියක් වීමත් තවත් අයෙකුට නොවීමටත් හැකිය. මානසික ආත්තිය පුද්ගලයා විසින් තරේනාත්මක හෝ අහියෝගාත්මක සිදුවීම් වලට දක්වනු ලබන ප්‍රතික්‍රියාවක් ලෙස පෙරේරා (2005) අර්ථකථනය කරයි.

ආත්තිය යනු වර්තමාන සමාජයේ නිතර නිතර භාවිතා වන ඉතාමත් සුලබ සාමාජිය වචනයකි. එට හේතුව වී ඇත්තේ වර්තමානයේ මානව වර්ගයාට සිදු කිරීමට තියෙන් ක්‍රියාකාරකම් රාජියක් ඇතුවා සේම ඒවා ඉතා යුහුප්‍රාව ඉවුකිරීමේදී කායික මෙන්ම මානසික සම්බරනාවය ගිලිහියාමයි (Fernando, 2008). එමත්ම Redfern සහ අන් අය (2005) දක්වා ඇති පරිදි ක්ලමතය යනු පුද්ගලයා සතු කුසලතා හා වැඩි පරිසරය තුළ ඇතිවන ඉල්ලුමත් සැපයුමත් අතර ඇති පරතරයයි. මෙම තත්ත්වය ජීව විද්‍යාත්මක හෝ මෙන් විද්‍යාත්මක ප්‍රතිච්චයන්ගේ ප්‍රතිච්චයක් වන බැවින් පුද්ගලයාගේ සෞඛ්‍යයට යහපත් හෝ අයහපත් ලෙස බලපාන බව Cohen සහ අන් අය (1993) අවධාරණය කරයි.

ඒ නිසාම සමාජය තුළ මානසික ආත්තිය ආකාර දෙකකින් විභ්ජනය කොට විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.

- ධනාත්මක ක්ලමතය (Positive Stress)

ධනාත්මක ආත්තිය යනු සැම විමත පුද්ගලයා හට ප්‍රයෝගන සහිත වැදගත් යමක් සිදු කිරීමට පොලිඩ්වනු ලබන ආත්තියයි. මෙය සේවකයන් වඩා වඩාත් නව්‍ය අරමුණු වෙත තෙරපීමට හේතුවක් වනු ඇත.

- සාමාන්‍යමක ක්ලමතය (Negative Stress)

සාමාන්‍යමක ක්ලමතය යනු පුද්ගලයා හට කිසිදු අයුරකින් එලදායී නොවන සහ කායික ගැටළු ඇති කරවන ආත්තියයි. මේ හේතුවෙන් සේවකයාට මෙන්ම ඔහුගේ සේවා ආයතනයට ද කිසිදු ආකාරයේ ධනාත්මක බලපැළමක් ඇති නොවේ. McMohan සහ අන් අය (1995) පෙන්වා දෙන ආකාරයට කාර්යන් පිළිබඳව ඇති ව්‍යාකුලතාවය, තීරණ ගැනීමට ඇති නොහැකියාව, සේවකයන් මගැරීම සහ කායික හා මානසික රෝගී බව ද සාමාන්‍යමක ක්ලමතය සඳහා හේතු වේ.

### මානසික ආත්තිය ඇති කරවන කාරක (Sources of Stress)

වැඩිනීමක් තුළ වෘත්තීය ආත්තිය යනු ඉතා සුළඟ අත්දැකීමකි. වර්තමානය තුළ මානව සම්පත ඉතා කාර්යඛුල හා විවිධ කාර්යයන් එකම අවස්ථාවේදී කාලයන් සමග සටන් විඳිමින් තිවැරදිව කිරීමට අවශ්‍ය වී ඇත. මේ නිසාම සැම මිනින්තුවකම ආත්තියක් බිජිවීමට හේතුවක් ජනිත විය හැක.

Devonport සහ අන් අය (2008) විසින් දේශකවරුන්ගේ ක්ලමත සඳහා හේතුකාරක වන සාධක මෙන්ම එම අදාළ ක්ලමතයන් මැඩ්පවත්වා ගැනීම සඳහා නැතහොත් කළමනාකරණය සඳහා යොදා ගන්නා ගිල්ප කුම පෙන්වා දෙන ලදී. ඔහු විසින් ආත්තිය තුන් ආකාරයකට ලේඛන ගත කළ අතර ඒවා නම්, සංවිධානාත්මක ක්ලමතය, ව්‍යාකුලතාවේදී ක්ලමතය සහ සංවිධාන නොවන ක්ලමතයයි.

පරේයේෂකයා විසින් ප්‍රධාන වගයෙන්ම පුද්ගලිය හා අවස්ථානුකූල සාධක හඳුනාගෙන ඇති අතර ඒ තුළ සේවකයාට ලබාදෙන වැඩි ප්‍රමාණය, තමාට හිමි කාර්ය හාරයේ පැහැදිලි නිර්වචනාත්මක බව, වැඩි පරීසරය ආයතනික ප්‍රතිපත්තින් හා ක්‍රියා පරිපාලන් පුද්ගල ආතතිය ඇතිවීමට බලපාන බව පෙන්වා දී ඇත. Fernando සහ අන් අය 2010 දී කරන ලද පරේයේෂකයාට අනුව වෙනස් වන වැඩි පරීසරයට හා තාක්ෂණික වෙනස් වීම් වලට අනුකූලව අනුරූප වීමට ඇති නොහැකියාවේ ප්‍රතිඵලයක් ලෙස ආතතිය හඳුන්වා දී ඇත. එමෙන්ම Spark සහ Cooper (1999) දක්වා ඇති පරිදි වෘත්තීමය කන්ඩායම් බිජිවීම හා පුද්ගලයන්ගේ දැක්ම හා විවිධ මතිමතාන්තර මත පදනම්ව ක්ලමතය බිජිවන බවයි.

සුහසිංහ (2010) ට අනුව වෘත්තීය ආතතිය වැඩි වීමට තවත් එක් හේතුවක් ලෙස සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් හා එය තෝරුම්ගැනීමට නොහැකි වීම දැක්වීය හැකිය. මෙහිදී සේවකයන්ට කිරීමට තිබෙන වැඩි ප්‍රමාණය අධික වීම, කාර්යභාර ව්‍යාකූලත්වය සහ කාර්යය සීමා වැනි දැ රැකියා ආතතිය ඇති වීමට මූලිකම හේතු ලෙස දැක්වීය හැකිය. තුළේගොඩ (2009) ට අනුව “Sick Building Syndrome” යන තත්ත්වයේදී කාර්යාලවල සේවය කරන පුද්ගලයන්ට හිසරදය නාසය තද වීම, ඇස් වල පිඩාව, තෙහෙවු ගතිය වැනි දේ ඇති කරනු ලැබේ. මැතක් වන තුරුම මෙම තත්ත්වයට තුළුදුන් කරුණු ලෙස සැලකුවේ කාර්යාලිය හොතික පරීසරයේ ඇතිවන උෂ්ණත්වය, වාතයේ ඇති දැලිර, ගබ්දය වැනි හේතුන්ය. තමුන් මැතකදී කළ සම්ස්ක්‍රීයක්න් හෙළිවුයේ එම පිඩාකාරී තත්ත්වයන්ට හේතුව ඔවුන්ගේ කාර්යාලිය වැඩි නිසා ඇතිවන මානසික ආතතිය මිස ඔවුන්ගේ කාර්යාලිය හොතික පරීසරයේ ඇති කරුණු නොවන බවය (Reader's Digest, 2006).

Arnold සහ අන් අය (2010) පෙන්වා දෙන පරිදි සැම රැකියාවක්ම එකිනෙක හා සසඳා බලන විට සැම රැකියාවකම සැලකිය යුතු ආතති පරාසයක් පවති. විශේෂයෙන් වෘත්තීය ක්ලමතය සඳහා බලපාන ප්‍රධාන හේතු කාරක හතක් ඇති අතර ඒවා නම් රැකියාවට සෙසර්ගික, ආයතනය තුළ කාර්යභාරය, පොරුණත්වය හා ක්ලමත කළමනාකරණ උපක්‍රම, වැඩි පරීසරයේ සබඳතා, වෘත්තීමය සංවර්ධනය, සංවිධානික සංස්කෘතිය හා සංවිධානයේ වාතාවරණය සහ ගැහජ්පර අතරු මුහුණක වේ.

මෙවා එක් එකියාවේ සේව්‍යාවය අනුව ඇති වන ක්ලමත පරාසයද වෙනස් වන බවත් සොයා ගෙන ඇති. වර්ථමානය වන විට වෘත්තීය ක්ලමත තත්ත්වය ඉතා වේගයෙන් පැතිරී යන බවත් ඒ සඳහා වඩා වඩාත් පිරිස ගොදුරු වන බවත් සොයා ගෙන ඇති. 1977 ඇති වූ විවෘත ආර්ථිකයන් සමග කාන්තා බලකාය වැඩි වගයෙන් රැකියා සඳහා යොමුවීම නිසා ක්ලමත තත්ත්වය තව දුරටත් වැඩි විය (Fernando et al, 2008). එමෙන්ම Fairbrother සහ Warn (2002) කරන ලද පරේයේෂකයක් අනුව ජේජ්පේර රාජු සේවකයන් අතර ඇතිවන රැකියා ක්ලමත තත්ත්වයට කළමනාකරණ කාර්යය හාරය සහ සංඡානීය පාලනයේ අවම මට්ටම යනාදිය බලපාන බව සොයාගෙන ඇති. එමෙන්ම අධික කාර්යයන් සංවිධානය දේශපාලන මතිමතාන්තර සහ වැඩි පරීසරය තුළ සේවකයාට හිමි සේවාධිනත්වය හින වීම සේවකයාගේ සේවකිය තුළිකාව පදනම් කර ගත් කරුණු (කාර්යයක් සිදුකරගෙන යාමට සඳහා බලය අඩු වීම, තුළිකාවේ අපැහැදිලි බව, සේවක තුළිකාවන් අතර සට්ටනය) යනාදිය ද හේතු වී ඇත. (Nelson & Burke, 2000)

Selye (1974) ට අනුව Tiong (2004) දී දක්වන ආකාරයට ප්‍රශ්නත් ආතති මට්ටම උපරිම කාර්යභාල ලබා ගැනීමට හේතු වන බව දක්වයි. කෙසේ වූවද ආතතියේ ප්‍රසං්ගත් මට්ටම ඉක්මවා හිය විට එය සංස්කෘතිමක නැතහෙත් විනාශකාරී කාර්යභාල සඳහා හේතු වන බව ද දක්වයි. ආතතියේ ප්‍රසං්ගත් මට්ටම ඉක්මවීම කාංසාව ද මානසික අවස්ථාව නැත්ත්වයන්ට පවා හේතු වන බව ඔහු දක්වයි. එමෙන්ම රැකියා අහිම්පේරණය අඩුවීමද ගාරීරික ලෙඛි රෝග ද හිසරදය ද ගාරීරික සොබූ පිරිහිම වැනි දැ ඇති වන බව Kaplan (1980) දක්වා ඇති. අධික ආතතිය හේතු කොට ගෙන සේවයට වාර්තා නොකිරීමද එලදායිතාවය අඩු වීමද රැකියා තාප්තීය අඩු වීමද විත්ත බෙඛෙයය පහළ වැටීම වැනි දැ ද සිදු වීම බව ද ඔහු දක්වයි.

කිසියම් අවස්ථාවක සේවකයන් වෘත්තීමය ක්ලමතයන්ගේ පිඩා විදින විට එය කාර්යක්ෂමතාවය අඩු වීම, ක්‍රියාත්මක වීමට ඇති ගක්තිය හින වීම, ත්‍රුව්‍යකරණය සඳහා යොමු වීම අඩු වීම, කාර්යයන් කිරීම සඳහා වන කැමැත්ත අඩු වීම, සංවිධානය සහ පුද්ගලයන් පිළිබඳව අවධානය අඩු වීම, වගකීම් හිලිහි යාම අදි ලෙසින් සංවිධානයේ ප්‍රගතියට සංස්කෘතිමක අපුරින් බලපනු ලබයි (Fairbrother and Warn, 2002).

මේ අනුව බලන කළ ආතතිය ඇතිවීමේ ප්‍රහවයන් විශාල සංඛ්‍යාවක් ඇතිබව පෙනෙන්. එය රැකියාවන් රැකියාවට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විය හැකිය.

### මානසික ආතතියට මූහුණදීම

සුහහසිංහ (2010) ට අනුව පුද්ගලයෙක් හට මානසික ආතතියක් පවතින්නේ නම් ඒ සඳහා මූහුණදීමේ හැකියාව හා ගක්තිය වැඩි දියුණු කළ යුතුය. තවද මානසික ආතතියට මූහුණ දීමට ගාරීක වශයෙන් හැඩගැස්වීමක් කළ යුතුය. එනම් කෙනෙකු පිටිතයේ ඇතිවන වෙනස්කම් හා දුෂ්කරතාවන්ට මූහුණ දීමේද රට අනුවර්තනය කිරීමක් මගින් මානසික ආතතිය අඩු කළ හැකි බවයි. මානසික ආතතිය මූලමනින්ම ඉවත් කළ තොහැකි අතර කිසියම් අවස්ථාවක් දක්වා පාලනය කළ හැකිය. මේ සඳහා ක්‍රමවේද ගණනාවකි.

1. කායික ක්‍රමවේදයන් (Physical)
2. මානසික ක්‍රමවේදයන් (Psychological)
3. ප්‍රජානන ක්‍රමවේදයන් (Cognitive)
4. වර්යාත්මක ක්‍රමවේදයන් (Behaviour)

### ක්ලමතය හා එය විද දරා ගැනීම


සෙල්සේ (1974) විසින් ඉදිරිපත් කරන ලද සාමාන්‍ය අනුවර්තනය (හැඩගැසමේ) ආකෘතිය (GAS) අනුව ක්ලමතය ඇතිකරන දේවලට කායික ප්‍රතික්ෂියා ඇතිවන ආකාරය දක්වා ඇත. මෙම ආකෘතිය මගින් ක්ලමතයේ දක්නට ලැබෙන ප්‍රතික්ෂා මූලික අවධි තුනක් දක්වා ඇත.

- අනතුරු ඇගැවීමේ අවධිය (ආවේගයට මූණ දීමට සම්පත් රස් කිරීමේ අවධිය) (Alarm Stage)
- මූහුණ දීමේ හෙවත් වෙහසට පත් වීමේ අවධිය (Resistance Stage)
- ගක්තිය පළදු වීමේ හෙවත් වෙහසට පත් වීමේ අවධිය (Exhaustion)

### මානසික ආතතියෙන් මිදීම හෝ එය විද දරා ගැනීන් කෙසේද?


මානසික විඛාවන් සම්පූර්ණයෙන් මිදිය තොහැකි ව්‍යවද බොහෝ දුරට අපට එයින් වන අයහපත් ප්‍රතිඵල අවම කර ගත හැකි වේ. සියලුම විද දරා ගැනීමේ හා මිදීමේ උපක්‍රමයන් ගාරීක හා මතෙන් විද්‍යාත්මක වශයෙන් අංශ දෙකකට බෙදා දැක්වීය හැකිය. එය රුප සටහන් අංක 02 න් දක්වීය හැකිය.

රෝප සටහන් අංක 02:



(පෙරේරා, 2005)

## රැඟ සටහන් අංක 02: ආතතිය විද්‍යාරා ගැනීමේ අංග



එමෙන්ම මානසික ආතතියෙන් දිගුකාලීන වශයෙන් පෙළෙන්නේ නම්,

- ආකළුප වෙනස් කිරීම
- වර්යා රටාවන්හි වෙනස්කම් ඇති කර ගැනීම

වැදගත් වේ.

ආකළුප හා වර්යා රටාවන් වෙනස් කිරීම තුළින් පුද්ගලයන්ගේ දෙනාත්මක වින්තනය ගක්තිමත් කළ හැකි අතර ඒ තුළින් එම පුද්ගලයාගේ පොදුගලික ජීවිතයේදී මෙන්ම වෘත්තිය පීවිතය තුළ ඇතිවන මානසික පීඩනයන්ට වඩාත් සාර්ථකව මූහුණ දිය හැකිය. රැකියා පීවිතය තුළ සේවකයාට එල්ලවන වෙහෙසකර හා පීඩනාකාරී තත්ත්වයන් ගක්තිමත් ආකළුප හරහා මෙනාව තේරුමිගත හැකි අතර අභියෝගාත්මක වර්යා රටාවන් තුළින් අදාළ තත්ත්වයන්ට දෙනාත්මකව මූහුණ දිය හැක. මේනිසා සේවකයා මානසිකව පසුනොබසින අතර කාර්යාලිය අතින්ද නොවැට් සිටිය හැක. එමෙන්ම කාර්යක්ෂම හා සඡලදායී මානව බලකායක් වැඩිපරිසරය තුළ බිජිකර පවත්වා ගැනීම සඳහා මෙම මානසික ගක්තිමත් බව හා දෙනාත්මක වර්යාත්මක පුහුණු කිරීම තුළින් වෘත්තිය ආතතිය ඇති වීමට පෙර වළක්වා ගැනීම හෝ පාලනය කර ගත හැක.

එමෙන්ම කාල කළමනාකරණය ද වෘත්තිය ආතතියෙන් මිදිමට තවත් මගකි. ආතතිය වැඩි වීමට එක් හේතුවක් ලෙස කාල කළමනාකරණයක් නොතිබීම හේතු විය හැකිය. මේ නිසා කාල කළමනාකරණය කර ගැනීම තුළින් අපට ආතතිය යම් මට්ටමකට හෝ අවම කර ගත හැකි වේ. ඒ සඳහා අපගේ දින වර්යාව නිසි සැලැස්මකට හෝ කාල සටහනකට අනුව සකස් කර ගැනීම තුළින් අභිමතාර්ථ සපුරා ගත හැකි වේ. රැකියාවක් කරන්නේ නම් රැකියාවේ සේවභාවය අනුව දෙනික කාර්යයන් සංවිධානය කිරීම කළ යුතු දේ සැලසුම් කිරීම හා ඒවා ගෘහ ජීවිතයට බාධාවක් නොවන ආකාරයට සංවිධානය කර ගත යුතුය. මෙහිදී ගෘහය හා රැකියා අභිජනන සටහන් දෙකක් සංවිධානය කර ගැනීම වැදගත් වේ.

**රැකියා අභිජනන ආතතියෙන් මිදෙන්නේ කෙසේද?**

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකක් රැකියාවක් කරනු ලබන්නේ පීවෙන්පායක් වශයෙන් වුවත් සමහරුන් රැකියාවක් කරන්නේ සමාජ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහාය. පීවත් වීම සඳහා සමාජය වෙනුවෙන් කාර්ය භාරයයන් රාඛියක් කිරීමේ දී සේවකයින් එමගින් එමගින් තාප්තිමත් නොවුව හොත් රැකියාව අගුරෙයන් ද මානසික ආතතිය ඇති වේ. මේ නිසා රැකියාව අභිජනන මානසික ආතතිය පොදුවේ සේවකයාටත් නිෂ්පාදන එලදායිතාව පහළ යාමටත් හේතු වේ. මෙහිදී සේවක තාප්තිය ඉතා වැදගත් වේ. මෙයට බලපානු ලබන වැදගත් කරුණු කිහිපයකි.

1. පාලක පක්ෂය විසින් සේවකයන්ට සුහුදව සැලකීම
2. සේවා සේවක සම්බන්ධතා හා සුහුද බැඳීමක් පවත්වාගෙන යාම
3. රැකියා පරිසරය සේවකයන්ට කාර්යයන් ඉටු කිරීමට සුදුසු ලෙස සැකසීම
4. සේවකයින්ගේ දක්ෂතා පැහැදිලි හා ඒවා ඔප් තැබුවේමට කටයුතු කිරීම
5. කාර්යක්ෂමතා සඳහා දිරිදීම ලබා දීම
6. විවිධ කරදර වලට මූහුණ දීමේ දී ඒ පිළිබඳව සෞයා බැලීම
7. අකාර්යක්ෂම සේවකයින් පිළිබඳව සෞයා බැලීම

ඒමෙන්ම සේවකයා විසින් ද තම හැකියාවේ ස්වභාවය අනුව මානසික ආත්මියෙන් මිදීම පදනා අනුගමනය කළ යුතු කරුණු රාජියක් ඇත.

1. කාර්යයන් සැලසුම් කිරීම
2. මහජනයා සමග සම්බන්ධ රැකියාවක් කරන විට ජනයා සමග සුහද සම්බන්ධයක් පවත්වා ගැනීම
3. සුහදව කතා කිරීම
4. දෙනීති වැඩි කළේ නොදැමීමට වග බලා ගැනීම
5. පැවරෙන කටයුතු අදාළ කාලය තුළ අවසන් කිරීම
6. පාලක පක්ෂය සමග අනෙක්නා විශ්වාසය ඇති කර ගැනීම
7. සහෝදර සේවකයින් සමග සුහද සබඳතා පැවැත්වීම

ක්ලමත කළමනාකරණ ක්‍රම ගැන සලකා බැලීමේදී මානව සම්පත් කළමනාකරුවන් පදනා සංවිධානය තුළ විශාල වගකීමක් ඇති බව සලකනු ලබයි. විශේෂයෙන්ම මානව සම්පත් සංවර්ධන අංශය ඒ සඳහා ක්ලමත විශේෂයනය පවතින ගැටළු පදනාම් කරගත් පර්යේෂණ හරහා සුදුසූ ධනාත්මක මනොසමාපික පරිසරයක් නිර්මාණය කරනු ඇති බව Gilbreath (2008) පවසනු ලබයි.

විද දරා ගැනීම විභාව හා ආත්මිය මග හරවා ගැනීම

මානසිකව විද දරා ගැනීමේ ක්‍රම

1. අභ්‍යන්තරික විද දරා ගැනීමේ ක්‍රම
2. බාහිර විද දරා ගැනීමේ ක්‍රම

මානසික පිචිනය සම්බන්ධ අභ්‍යන්තර විද දරා ගැනීම බොහෝ දුරට ස්වාභාවික වූ ක්‍රමයකි. මන්ද මෙය බොහෝ දුරට ගාරීරික සාධක මත ගොඩ නැගී ඇති නිසාවෙනි. සැම පුද්ගලයෙකු තුළම මානසික විභාව සඳහා මුහුණ දීමට ජෙව රසායනික ක්‍රියාවලියක් ගාරීරය තුළ පවතී. මෙය පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය මත තීරණය වන අතර ඒ අනුව ඇතැම් පුද්ගලයන් තුළ විද දරා ගැනීමේ ගක්තිය වැඩි ඇතැම් පුද්ගලයින් තුළ පහළ මට්ටමක පවතී. ගාරීර අභ්‍යන්තරයේ සිදුවන ජෙව රසායනික ක්‍රියාවලිය හේතු කොට ගෙන මානසික විභාව ඇති වූ පසු එය සමනය කිරීමට පොදුවේ සැම දෙනා තුළ වින්තවේය ස්වභාවයක් ඇති වේ.

හැන්ස් සේල්යේගේ අදහසට අනුව යුණුසාස පෙරේරා මෙය ඉදිරිපත් කර ඇත්තේ සාමාන්‍ය අනුගත වීමේ ආකෘතියට අනුව සමහරුන් සාර්ථක ලෙස ආත්මියට මුහුණ ගුන්නත් සමහරුන් එසේ මුහුණ දීමට නොහැකිව දරාගත නොහැකි වීමෙන් වෙශේෂ පත් වන බවයි. තවත් සමහරු ක්ලානුරකින් අධිපිචිනයට පත් වී මරණයට පත් වේ. මෙය වෙන්තිය ක්ලමත තත්ත්වයේ හයානක අවස්ථාවකි.

පුම්පෙනෙන්ම ආවේගයට මුහුණ දීමේ දී අපගේ ගාරීරයේ අනුවේගි ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීමට පත් ගනී. මේ හේතුවෙන් අපගේ ගාරීරයේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීමට පත් ගනී. එම නිසා අපගේ ගාරීරයේ ස්නායු අන්තර්සර්ග පද්ධතිය (Neuroendocrine System) ක්‍රියාත්මක වීමෙන් මානසික පිචිනයට (Stress) අවශ්‍ය ගාරීරික සම්පත් අප ගාරීරය තුළ නිෂ්පාදනය වීමට පත් ගනී. විශේෂයෙන්ම අධි වාක්ත ගුන්ලිය මගින් පිචිනයට මුහුණ දීම සඳහා ගාරීරයට අවශ්‍ය වන ගාරීරික ගක්තිය හා ඔරොත්තු දීම සඳහා වන රසායනිකයන් හෙවත් හේමෝත් නිෂ්පාදනය වේ. විශේෂයෙන්ම මානසික පිචිනය සඳහා පුතික්‍රියා දක්වන හේමෝත් වර්ග දෙකක් වන එපිනෙපිරින් යන ග්‍රාවයන් නිෂ්පාදනය වීමෙන් සියලු මිනිසුන් තුළ මානසික විභාවට මුහුණ දීමේ හෙවත් ඔරොත්තු දීමේ ගක්තිය ගොඩ තැගනු ලැබේ. අධිවාක්ත ගුන්ලිය මගින් නිෂ්පාදනය වන මෙම හේමෝත් ක්‍රියාත්මක වීමට පත් ගන්නේ පුද්ගලයා කිසියම් පිචිකාරී අභියේශනයකට හේ අන්තරුකට හේ මුහුණ දෙනු ලබන විවිධය. මේ ජෙව රසායනික ක්‍රියාවලිය එක්තරා කායික ආරක්ෂණයක් වශයෙන් ද හැඳින්විය හැකි වේ.

මිනිසාට මුහුණ දීමට සිදුවන මානසික විභාවට බලපැමි වැනි ආරක්ෂා වීමට ස්වභාවයෙන්ම ගාරීරික ලෙස අප තුළ ගොඩ නැගී තිබේ. මෙලෙස ආත්මියට මුහුණ දීම සඳහා අවශ්‍ය හේමෝත් පිචිනය සම්පත් ස්වභාවික ලෙස රස් වුවද එයට දරා ගැනීම හෙවත් ඔරොත්තු දීම සඳහා වන පෙරුෂයක් නොමැති වුවහොත් මානසික විභාව හේතු කොට ගෙන ගාරීරික පුතික්තිකරණය බැඳ වැටීම නිසා ගාරීරික සෞඛ්‍ය ද බැඳ වැටීමට ඉඩ තිබේ.

මානසික විභාවෙන් සම්පූර්ණයෙන් මිදිය නොහැකි වුවද අපට එයින් වන අයහපත් ප්‍රථීත්ල අවම කර ගත හැකි වේ.

### ආතති කළමනාකරණය සහ උපදේශනය

නුතින උපදේශන මතෝත් විද්‍යාව තුළ ආතති කළමනාකරණ උපදේශනයක් සංවර්ධනය වී තිබේ. ඒ යටතේ ආතතියේ ස්වභාවය මෙන්ම ආතතිය මග හරවා ගනු ලබන ක්‍රම වේදයන් පිළිබඳව විමසා බලනු ලබයි. විශේෂයෙන් උපදේශකවරයා උපදේශන ලාභයාගේ ආතතිය පිළිබඳව ප්‍රමාණක්මක විශ්ලේෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී ආතතිය මැනීම සඳහා භාවිතා කළ හැකි නිර්නායක පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම ප්‍රථමයෙන්ම වැදගත්වේ. ප්‍රශ්නාවලි ක්‍රමය මගින් ද ආතතිය මතිනු ලබයි. පහත දක්වා ඇත්තේ එවැනි ප්‍රශ්නාවලියක උදාහරණයකි.

#### ආතති පරීක්ෂාව

මුළු වැඩි කටයුතු වැඩි ද	මුව්	නැත
දෙනීනික කටයුතු වලින් තෘප්තියක් ලබන්නේ ද	මුව්	නැත
දෙනීනික කාල සටහන ඔබට ප්‍රමාණවත් වේ ද	මුව්	නැත
දෙනීනික කාල සටහනේ විවේකය සහ විනෝදය පවතීද	මුව්	නැත
මු ඉක්මණීන් වෙහෙසට පත් වන්නේ ද	මුව්	නැත
මුබට තදබල ලෙස කේන්ති යන්නේ ද	මුව්	නැත
මුබට දිගු කාලීනව හිසරුදාව වැනි අසනීප තත්ත්වයන් මුව්	මුව්	නැත
පවතින්නේද		
සැම දෙයක්ම අපුබවාදීව සිතන අයෙක් ද	මුව්	නැත
පටන් ගත් වැඩි කටයුතු ඔබ සාර්ථක ලෙස අවසන් මුව්	මුව්	නැත
කරන්නේ ද		
මු කිසියම් මානසික වේදනාවකින් පිවත් වන මුව්	මුව්	නැත
කෙනෙක් ද		

(මූලාශ්‍රය: පෙරේරා, 2005)

ආතතිය අවම කිරීම සඳහා පීවිත කළමනාකරණ වැඩිසටහනක් (Life Management Programme) ඉතාමත් වැදගත් වේ. ඒ සඳහා අයත් විය යුතු මුළුක දේවල් පහත දැක්වේ.

1. අවකාශ කළමනාකරණය
2. කාල කළමනාකරණය
3. ආකල්ප කළමනාකරණය
4. ආවේග කළමනාකරණය
5. ස්වයං කළමනාකරණය
6. පොරුෂත්ව කළමනාකරණය
7. කුසලතා කළමනාකරණය

බොහෝ පුද්ගලයන් ආතතියට පත් වන්නේ තමන්ට නොගැලපෙන ආකල්ප පැවතීම නිසාය. ඒ අනුව අනවශ්‍ය දේ ඉවත් කර අවශ්‍ය දේ සඳහා කාලය හා ගුම්ය යෙදීමේ මගින් ආතතිය අවම කර ගත හැකිය. එසේම ලද දෙයින් සතුවූ වීම හා සරල පීවිතයනට භුරුපුරුෂ වීම මගින්ද ආතතිය අවම කරගත හැක.

පුබවදී ආකල්ප දැරීමෙන් සහ ආකල්ප කළමනාකරණයෙන් යථාර්ථවත් පීවන රටාවක් ගොඩ නගා ගැනීමෙන් ආතතිය අවම වේ. තවද පුළුස්ක ලෙස කාලය ප්‍රයෝග්‍යත ගැනීමෙන් කාල කළමනාකරණයක් ගොඩ නගා ගැනීමෙන් ද ආතතිය අවම කළ හැකි වේ. එසේ ගක්තිමත් පොරුෂත්වක් ගොඩ නැගීම සහ තමන් පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කර ගැනීම ආතති කළමනාකරණයේ තවත් වැදගත් මුළුදෙරුමයක් වේ. උපදේශනය මගින් ඉහත සඳහන් කරුණු පදනම් කරගෙන පුද්ගලයාගේ පීවන රටාව කළමනාකරණය කරනු ලැබේ. ගුණාත්මක පීවිතයක් ගොඩ නැගීමෙන් සහ පීවිතයේ යහ පැවතීම වර්ධනය කිරීමෙන් ආතතිය කළමනාකරණය කළ හැකිය.

පහත සඳහන් ක්‍රම මගින් ද ආතතිය අවම කර ගත හැකි වේ .

1. ඒකාකාරී භාවයෙන් මිදුම
2. දිනපතා සංගීතයට ඇපුම්කන් දීම (සංගීත විකිත්සාව)
3. ඇවැනිම හෝ ගාරීරක ව්‍යායාම වල යෙදීම
4. භාවනා කිරීම

5. ලිභිලන අභ්‍යාස වල යොදීම
  6. ක්‍රිඩා කිරීම
  7. ඇරෝමා ප්‍රතිකාරය
  8. මත්පැන් හා දුම්පානය අවම කිරීම
  9. සේජබ්ලුමය ආහාර ගැනීම
  10. වැඩ කටයුතු කළමනාකරණය
  11. විනෝද ගමන් යාම
  12. ජල ප්‍රතිකාරය
  13. ලිංගික පිවිතය
  14. සිය ගැටළු සම්පූද්‍රේගලයන්ට පැවසීම
  15. තරගකාරීන්ටයෙන් ඇත්වීම
  16. සම්භාහන ප්‍රතිකාරය
  17. නිල ප්‍රතිකාරය
  18. වැඩ කටයුතු බෙදා ගෙන කිරීම
  19. පැය 6 ත් 8 ත් අතර දෙශීක නින්දක් ලැබීම
  20. මෝභන ප්‍රතිකාරය
- (පෙරේරා, 2005)

#### සාරාංශය

වෘත්තීය ක්ලමතය වර්ථමානයේ පොදුවේ සාකච්ඡාවට බඳුන්වන මාත්‍යකාවකි. වෘත්තීය ක්ලමතය ධනාත්මකව හෝ සාමාන්ත්මකව ජනිතවිය හැකි අතර සාමාන්ත්මක වෘත්තීය ක්ලමතය මැනවින් කළමනාකරණය තොකලහොත් ඉන් ඇතිවන ප්‍රතිඵල අනිතකර විය හැකිය. එම නිසා වෘත්තීය ක්ලමතය ඇතිවන ප්‍රහාරයන් මැනවින් අවබෝධ කර ගෙන ඒ අනුව ක්ලමතය පාලනය කිරීමට අවශ්‍ය ක්ලමත උපක්‍රම භාවිත කළ යුතුය. ඒ සඳහා විවිධ ක්‍රම භාවිතකළ හැකිවන අතර ඒ ඒ අවස්ථාවේ ස්වභාවය අනුව වඩාත් යොගා උපක්‍රම තෝරාගැනීම සිදුකළ යුතු වේ.

#### ආශ්‍රිත ග්‍රන්ථ

- [1.] නුගේගොඩ, D. B. (2009). මානසික ආත්‍යතියෙන් ගොඩැලුම්, සි/ස බෙලින් සහ සමාගම (පුද්ගලික)
- [2.] සුහසිංහ, W. A. (2010). සමාජ මනේ විද්‍යාව, සංඛීද ප්‍රකාශකයෝ.
- [3.] පෙරේරා, G. (2005). ආතති කළමනාකරණය, සහුග්‍ර ගැරික්ස්.
- [4.] Arnold, J. et al., (1995). Work Psychology, 4<sup>th</sup> ed, Understanding Behaviour in the work place.
- [5.] Braaten D.J., (2000), Occupational Stress In Mental Health Counselors, Wisconsin
- [6.] David, C. Redfern, Christopher, J. Rees, and Kate, E. Rowlands, (2008). Occupational stress: consensus or divergence? A challenge for training and development specialists, Industrial and Commercial Training, Vol. 40 Iss: 6 pp. 287 -294.
- [7.] Devonport, T. J, Kay B., and Andrew, M. L., (2008). Sources of Stress and the Use of Anticipatory, Preventative and Proactive Coping Strategies by Higher Education Lecturers. Journal of Hospitality, Leisure, Sport and Tourism Education. School of Sport, Performing Arts and Leisure, University of Wolverhampton.
- [8.] Fernando, W. R. P. K., Selvam M., and Bennet, E.,(2010.,Exhaustion and stress: an empirical study among workers in apparel industry of sri lanka, Sri lanka.
- [9.] Fernando, W. R. P. K., (2008). Workers - occupational stress: a study with special reference to 200 garment factories programme in sri lanka.
- [10.] McMacho, J. W., McMohan F. B. & Romano, T. , (1995). Psychology and You 2<sup>nd</sup> Ed., West Publishing Company,USA,Pp 447-454
- [11.] <http://www.emeraldinsight.com>
- [12.] <http://www.proquest.com>
- [13.] [www.booksites.net/arnold.workpsych](http://www.booksites.net/arnold.workpsych)